

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 172(1) උප වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට අක්කරෙයිපත්තු ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම්, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකි වන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍යයන් සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභා සේවකයින්ගේ වැටුප් ගෙවීම සඳහා පළාත් පලාත දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු වැටුප් ප්‍රතිපූර්ණ මුද්‍රාදල රු.2,087,485 ක් වුවද, මූල්‍ය ප්‍රකාශනයේ රු.4,115,718 ක් ලෙස දක්වා තිබුණි.	2024 ඔක්තෝබර් මාසයේ වැටුප් ප්‍රතිපූර්ණ 2024 නොවැම්බර් 22 දින බැංකුවේ සෘජුව තැන්පත් කර තිබුණද, මුදල් පොතේ සටහන් වී නොමැති බව.	ගිණුම් නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ නිපුණතා සංවර්ධන හා අලෙවි කිරීම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකර අවශ්‍ය උපකරණද මිලදී ගෙන තිබුණි. ඒ සඳහා කොන්ත්‍රාත්කරු වෙත ගෙවිය යුතු සහ පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ලැබිය යුතු මුදල වන රු.27,220,222 ක් ගිණුම්ගත කර නොතිබුණි.	අදාළ ඉදිකිරීම් 2024 නොවැම්බර් මාසයේදී නිමකර යුතු වුවත්, LDSP සැලසුම් කළමනාකරු විසින් 2025 මාර්තු 31 දින අවසන් කරන බව.	ලැබිය යුතු මුදල් ගිණුම් වල ගැලපීම් කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ නිපුණතා සංවර්ධන හා අලෙවි කිරීම් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු රු.22,112,256 ක වැඩ නිමවී තිබුණද, ප්‍රාග්ධනික කර මූල්‍ය ප්‍රකාශනවල ජංගම නොවන වත්කම් යටතේ සහ ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුමේ සටහන් කර නොතිබුණි.	මුළු ඉදිකිරීම් කටයුතු 2025 මාර්තු 31 නිමවූ බැවින්, ගිණුම්වල දැක්වීමට කටයුතු නොකරන බව.	සුදුසු පරිදි ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ඈ) සභාව සතු ප්‍රයෝජනයට ගනු ලබන ඉඩම් හා ගොඩනැගිලි 08 ක් සහ වාහන 16 ක වටිනාකම තක්සේරු කර	සභාව සතු ඉඩම් වත්කම් පවරා ගැනීමෙන් පසු තක්සේරු දෙපාර්තමේන්තුවෙන්	ඉඩම් හා ගොඩනැගිලි තක්සේරු ගිණුම්ගත කිරීමට කටයුතු කළ

ගිණුම්වල දක්වා නොතිබුණි.

වටිනාකම තක්සේරු කර යුතුය.
ගිණුම් ගත කිරීමට කටයුතු කරනු ලබන බව.

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1987 වර්ෂයේ අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 128 වගන්තිය	සභාව විසින් ප්‍රයෝජනයට ගනු ලබන වත්කම් හඳුනාගෙන එහි අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	අයිතිය පවරා ගැනීම සඳහා අදාළ ලියවිලි ඉදිරිපත් කර ඇති බව.	නීති, රීති අනුව වත්කම් හඳුනාගෙන පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	1988 වර්ෂයේ ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති			
(i)	81 රීතිය	එක් එක් කාර්තුව අවසානයේදී ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත් රෙජිස්ටාර් ජනරාල් වෙත යැවීමට කටයුතු කර නොතිබුණි.	ප්‍රතිපූර්ණ ඉල්ලුම්පත් රෙජිස්ටාර් ජනරාල් වෙත යැවීමට කටයුතු කරනු ලබන බව.	අදාළ කාලය තුළ මුද්දර ගාස්තු ප්‍රතිපූර්ණ කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ii)	218 රීතිය	සභා බල ප්‍රදේශයේ තිබෙන සියලුම ඉඩම් හා ගොඩනැගිලි වාර්ෂිකව සමීක්ෂණයක් සිදුකළ යුතු වුවත්, එසේ සිදු කර නොතිබුණි.		ඉඩම්, ගොඩනැගිලි සමීක්ෂණයක් පැවත්වීමට කටයුතු කළ යුතුය.
(ඇ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2006 හි 5.4.12 වගන්තිය	සමාලෝචිත වර්ෂයේ සැපයුම්කරුවන් 03 දෙනෙකුට ගෙවා තිබූ රු.10,085,632 ක එකතු කළ අගය මත බදු විස්තර විගණකාධිපති වෙත දැනුම් දීමට කටයුතු කර නොතිබුණි.	සමාලෝචිත වර්ෂයේ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුළු මුදල ගෙවා අවසන් කළායින් පසු එකතු කළ අගය මත බදු විස්තර විගණකාධිපති වෙත යැවීමට කටයුතු කරනු ලබන බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුව කටයුතු කළ යුතුය.

2 මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු.5,846,157 ක් වූ අතර, ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම රු.2,558,104 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභා ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් සම්බන්ධ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.	ඇස්තමේන්තු ගත ආදායම රු.	බිල් කළ ආදායම රු.	රැස් කළ ආදායම රු.	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය රු.
(i)	වරිපනම් හා බදු	100,000	1,000	1,000	-	200,000	78,580	78,580	-
(ii)	කුලී	5,010,000	5,140,528	5,140,528	-	3,650,000	3,852,770	3,852,770	-
(iii)	බලපත්‍ර ගාස්තු	735,000	607,312	607,312	-	1,625,000	582,400	582,400	-
(iv)	වෙනත් ආදායම්	2,690,000	1,455,390	1,455,390	-	5,440,000	5,397,576	5,397,576	-
	එකතුව	8,535,000	7,204,230	7,204,230	-	10,915,000	9,911,326	9,911,326	-

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධන පිළිබඳ නිරීක්ෂයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය

සභාවේ අදහස් දැක්වීම

නිර්දේශය

- (අ) ගව මස් කඩ 02 ක් වර්ෂ 02 සිට 04 දක්වාත්, එළුමස් සහ කුකුල් මස් කඩ වර්ෂ 04 කට වැඩි කාලයක් කුලියට දීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) වෙළඳ ආයතන 131ක් සමාලෝචිත වර්ෂය සඳහා වෙළඳ බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි.

ටෙන්ඩර් කැඳවා තිබුණද, ඉල්ලුම් කරුවන් කිසිවක් ඉදිරිපත් වී නොතිබුණු බව.

ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීගෙන් සහතික ලබා ගැනීමේ ප්‍රමාද නිසා මෙය සිදුවිය ඇති බව.

සුදුසු පරිදි බදු දීමට කටයුතු කර ආදායම් ඉපයීමට කටයුතු කළ යුතුය.

සියළු වෙළඳ ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

(ඇ) ප්‍රධාන ලේකම්ගෙන් සහ වෙනත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ රු.751,533 ක් අයකර ගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩ මුදල්වලින් රු.396,677 ක් දැනට ලැබී ඇති බව.	හිඟ උසාවි දඩ මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
--	---	---

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 03 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විවරණය, පහසුව හා සුභසාධන යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම් පිළිබඳව අනාවරණයවූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා අදාළ සකායා අධ්‍යයනය සිදු නොකර 2022 වර්ෂයේ රු.969,500 ක මුදලකට සහ අපද්‍රව්‍ය ඇඹරීමේ යන්ත්‍රයක් මිලදී ගෙන තිබුණු අතර, එම යන්ත්‍රය අක්කරෙයිපත්තු මහ නගර සභාවේ සහ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයේ නිෂ්කාර්යව තබා තිබුණි.	තාවකාලිකව නිෂ්පාදන කටයුතු නවත්වා ඇති අතර ඉදිරියේදී නිසි පරිදි නිෂ්පාදනය කිරීමට කටයුතු කරනු ලබන බව.	යන්ත්‍ර අදාළ කාර්ය සඳහා යොදවා ගත යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වා සභාව සතු ඉඩම් ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ, මෝටර් වාහන සහ ගෘහ භාණ්ඩ වල වටිනාකම රු.203,609,632 ක් ගිණුම්වල දක්වා තිබුණද, වංචල හා නිශ්චල වත්කම් ඉඩම් ගොඩනැගිලි ලේඛනයේද සහ ස්ථාවර වත්කම් ලේඛනයේද පොදු 22 හිද සටහන් කිරීමට කටයුතු කර නොතිබුණි.	වංචල හා නිශ්චල වත්කම් ස්ථාවර වත්කම් ලේඛනයේ සටහන් කිරීමට කටයුතු කරනු ලැබේ.	ස්ථාවර වත්කම් ලේඛනයේ සටහන් කිරීමට කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය
විගණන නිරීක්ෂණය

	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ තනතුරු 07 ක පුරප්පාඩු 03 ක් සහ අතිරික්ත සේවකයන් 09 ක් සේවයේ යෙදී තිබුණද, වාර්ෂික ස්ථාන මාරුවීම් මගින් මෙම තත්ත්වය නිවැරදි කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	නිසි පරිදි සකස් කිරීමට කටයුතු කරනු ලබන බව.	පුරප්පාඩු පියවා ගැනීමට කටයුතු කළ යුතු අතර අතිරික්ත සේවකයන් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කළ යුතුය.
(ආ) සභාවේ ආදායම් පරීක්ෂක තනතුරේ පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම නිසා සභාවේ ආදායම් වර්ධනය කර ගැනීමට නොහැකිව තිබුණි.	මෙම තනතුරු සඳහා තරඟ විභාග පවත්වා ඇතත් කිසිවෙකු තෝරාගෙන නොතිබුණු බව.	ආදායම් පරීක්ෂක පුරප්පාඩු සපුරා ගැනීමට කටයුතු කර සභාවේ ආදායම් උපයා ගැනීමේ වර්ධනයක් ඇතිකර ගත යුතුය.
(ඇ) නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්ගෙන් PT/03/2021 අංක හා 2021 අගෝස්තු 16 දිනැති පළාත් මූල්‍ය චක්‍රලේඛයේ වගන්ති 04 අනුව මුදල් භාරව කටයුතු කරන, වෙක්පත් අත්සන් තබන, අදායම් රැස්කරන සහ ගබඩා කටයුතු වල යෙදෙන නිලධාරීන්ගෙන් ඇප මුදල් ලබා ගෙන නොතිබුණි.	අදාල නිලධාරීන්ගෙන් ඇප මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් පවතින බව.	චක්‍රලේඛ අනුව ඇප මුදල් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

4 ගිණුම් කටයුතු භාවය සහ යහපාලනය

4.1 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසාර සංවර්ධන ඉලක්ක හඳුනා ගැනීමට සහ අරමුණු ලඟා කර ගැනීමට අවශ්‍ය දර්ශකයන් හඳුනා ගෙන නොතිබුණි.	ඉදිරි වසර සඳහා පිළියෙල කරන අයවැය ලේඛනයේ අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරනු ලබන බව.	2017 අංක 19 දරන තිරසාර සංවර්ධන පනත අනුව ඉලක්ක, දර්ශක හඳුනා ගැනීම සහ ප්‍රගතිය මිණුම් කිරීමට කටයුතු කළ යුතුය.